

## Table of Contents

Enlightenment.....	2
Four Fruits.....	2
Eight Persons of Enlightenment.....	2
Four Factors of a Stream Entrant.....	2
Four Factors Leading to Stream Entry.....	2
Qualities of the Triple Gem.....	3
Qualities of the Buddha.....	3
Qualities of the Dhamma.....	3
Qualities of the Saṅgha.....	3
Bodhipakkhiyādhammā.....	4
Four Establishment of Mindfulness.....	4
Four Right Efforts.....	4
Four Bases for Spiritual Power.....	4
Five Faculties.....	4
Five Powers.....	5
Seven Factors of Enlightenment.....	5
Noble Eightfold Path.....	5
Gifts.....	5
Fourteen Types of Gifts to an Individual.....	5
Seven Gifts to a Group.....	6
Four Ways of Purifying Dana.....	6
31 Realms of Existence.....	7
The Formless Worlds.....	7
The Form World - The Worlds of the High Divinities.....	7
The Pure Abodes.....	7
The Brahma worlds.....	7
The Sensuous World - The Worlds of the Gods.....	8
Four Planes of Misery.....	8
Training Rules.....	8
Five Training Rules.....	8
Eight Training Rules.....	8
Tenth Precept.....	9
Ten Unwholesome Actions.....	9
Three Bodily conduct.....	9
Four Verbal.....	9
Three Mental.....	9
Misc.....	10
Five Aggregate of Clinging.....	10
Five Aggregates.....	10
Four Elements.....	10
Ten Fetters.....	10
Five Hindrances.....	10
Six Classes of Feeling.....	11
Dependent Origination.....	11

<b>Enlightenment</b>	
<b>Four Fruits</b>	මාර්ග එල
1. stream entrant	සේවාන්, සේතාපන්න
2. once returner	සකදාගාමී
3. non-returner	අනාගාමී
4. arahant	රහතන් වහන්සේ, අරිහත්
<b>Eight Persons of Enlightenment</b>	ආර්ය පුද්ගලයින් අට දෙනා
1. One who is practicing the way to achieve the fruit of Stream-Entry	සේවාන් එලය පිණිස මාර්ගයේ ගමන් කරන ග්‍රාවකයා
2. Stream-Enterer	සේවාන් ග්‍රාවකයා
3. one who is practicing the way to achieve the fruit of Once-Returning	සකදාගාමී එලය පිණිස මාර්ගයේ ගමන් කරන ග්‍රාවකයා
4. Once-Returner	සකදාගාමී ග්‍රාවකයා
5. one who is practicing the way to achieve the fruit of Non-Returning	අනාගාමී එලය පිණිස මාර්ගයේ ගමන් කරන ග්‍රාවකයා
6. Non-Returner	අනාගාමී ග්‍රාවකයා
7. one who is practicing the way to achieve the fruit of Arahantship	අරහත් එලය පිණිස මාර්ගයේ ගමන් කරන ග්‍රාවකයා
8. Arahant	රහතන් වහන්සේ
<b>Four Factors of a Stream Entrant</b>	සේතාපත්ති අංග සේතාපන්න කෙනෙකු තුළ පිහිටන අංග [SN12.41]
1. unshakeable confidence in the Buddha	බූද්ධරජාණන් වහන්සේ ගැන නොසේල්වන ප්‍රසාදය
2. unshakeable confidence in the Dhamma	ධරමය ගැන නොසේල්වන ප්‍රසාදය
3. unshakeable confidence in the Sangha	ආර්ය සංසයා ගැන නොසේල්වන ප්‍රසාදය
4. virtues dear to the noble ones	ආර්යකාන්ත සීලය
<b>Four Factors Leading to Stream Entry</b>	සේතාපත්ති අංග, සේතපන්න වීමට අවශ්‍ය අංග [SN55.5]
1. Association with superior persons	සත්පුරුෂයන් ඇසුරු කිරීම
2. Hearing the true Dhamma	ධරමය ග්‍රුවණය කිරීම
3. Wise consideration	තුළණීන් වීමසීම
4. Practice in accordance with the Dhamma	ධරමානුදම්ම ප්‍රතිපදාව

<b>Qualities of the Triple Gem</b>	
<b>Qualities of the Buddha</b>	මුද්‍ර ගුණ
1. Arahant, Worthy One	අරහං
2. supremely enlightened	සමමා සම්බුද්ධ
3. endowed with knowledge and virtue	විෂ්ජවරණ සම්පන්ත
4. follower of the Noble Path	සුගත
5. knower of worlds	ලෝකවිදු
6. the peerless trainer of persons	අනුත්තරෝ පුරීසදුම්මසාරථී
7. teacher of gods and humans	සත්ත්‍රා දේවමත්‍යස්සානා
8. the enlightened teacher	බුද්ධෝධෝ
9. the Blessed One	හගවා
<b>Qualities of the Dhamma</b>	දූහම ගුණ
1. Well taught by the Blessed One is the Dhamma	ස්වාක්ෂ්‍රාත
2. visible here and now	සන්දිවියික
3. timeless	අකාලික
4. open to all	ඡැහිපස්සික
5. learned and applied to oneself	මිපනයික
6. understood by the wise each for himself	පවිචත්ත වෙදිනත්ත වික්‍රේත්ති
<b>Qualities of the Saṅgha</b>	සහ ගුණ
1. Of pure conduct is the Order of Disciples of the Blessed One	සුපටිපන්ත
2. Of upright conduct is the Order of Disciples of the Blessed One.	උපුපටිපන්ත
3. Of wise conduct is the Order of Disciples of the Blessed One.	කුද්‍යපටිපන්ත
4. Of generous conduct is the Order of Disciples of the Blessed One.	සාම්ලිපටිපන්ත
5. Those four pairs of persons, the eight kinds of individuals	පුරුෂ යුගල හතර / පුද්ගලයින්
6. That is the order of disciples of the Blessed One.	ඒ භාගාචත්තන් වහන්සේගේ ග්‍රාවක සංස්යා
7. They are worthy of offerings	ආහුනොයය
8. they are worthy of hospitality	පාහුනොයය
9. they are worthy of gifts	දක්ඩිනොයය

10. they are worthy of reverential salutations	අනුජලිකරණය
11. the incomparable field of merit for the world.	අනුත්තර ප්‍රෘත්‍යුඛබෙත්ත.
<b>Bodhipakkhiyādhammā</b>	
<b>Four Establishment of Mindfulness</b>	සතර සතිපටියානය
1. contemplation of the body	කොටස ගැන සිහිය පිහිටුවීම කායානුපස්සනාව
2. contemplation of feelings	වේදනාව ගැන සිහිය පිහිටුවීම වේදනානුපස්සනාව
3. contemplation of mind	සිත ගැන සිහිය පිහිටුවීම විත්තානුපස්සනාව
4. contemplation of Dhamma	ධරමයන් ගැන සිහිය පිහිටුවීම ධම්මානුපස්සනාව
<b>Four Right Efforts</b>	සතර සම්මූජධාන වීරය
1. Effort to prevent unarisen evil, unwholesome states of mind from arising	නුපන් අකුසල් නුපද්‍රවීම පිණිස වීරය
2. Effort to abandon evil, unwholesome states of mind that have already arisen	ලුපන් අකුසල් ප්‍රහාණය පිණිස වීරය
3. Effort to develop wholesome mental states that have not yet arisen	නුපන් කුසල් ලුපද්‍රවීම පිණිස වීරය
4. Effort to maintain and perfect wholesome mental states already arisen, and not to allow them to disappear, but to bring them to growth, to maturity, and to the full perfection of development	ලුපන් කුසල් වැඩිදියුණු වීම, පරිපූරණ කරගැනීම පිණිස වීරය
<b>Four Bases for Spiritual Power</b>	ඉරධි පාද [SN51]
A bhikkhu develops the basis for spiritual power ...	
1. that possesses concentration due to desire and volitional formations of striving	ඡුන්ද සමාධි පධාන සංඛාර සමන්තාගත ඉරධි පාදය
2. that possesses concentration due to energy and volitional formations of striving	විරය සමාධි පධාන සංඛාර සමන්තාගත ඉරධි පාදය
3. that possesses concentration due to determination and volitional formations of striving	විත්ත සමාධි පධාන සංඛාර සමන්තාගත ඉරධි පාදය
4. that possesses concentration due to investigation and volitional formations of striving	විම්‍යා සමාධි පධාන සංඛාර සමන්තාගත ඉරධි පාදය
<b>Five Faculties</b>	ප්‍රති ඉන්දිය [SN 48:9, 48:10]
1. faculty of faith	ගුද්ධා ඉන්දිය

2. faculty of energy	විරිය ඉන්දිය
3. faculty of mindfulness	සති ඉන්දිය
4. faculty of concentration	සමාධි ඉන්දිය
5. faculty of wisdom	ප්‍රහැ ඉන්දිය
<b>Five Powers</b>	පංච බල [SN 50]
1. power of faith	ගුද්ධා බලය
2. power of energy	විරිය බලය
3. power of mindfulness	සති බලය
4. power of concentration	සමාධි බලය
5. power of wisdom	ප්‍රහැ බලය
<b>Seven Factors of Enlightenment</b>	සත්ත/සත්ත බොත්ක්ංග
1. the enlightenment factor of mindfulness	සති සමබොත්ක්ංගය
2. the enlightenment factor of investigation of Dhamma	ධම්ම විවය සමබොත්ක්ංගය
3. the enlightenment factor of energy	විරිය සමබොත්ක්ංගය
4. the enlightenment factor of rapture	ශ්‍රීති සමබොත්ක්ංගය
5. the enlightenment factor of tranquility	පස්සද්ධි සමබොත්ක්ංගය
6. the enlightenment factor of concentration	සමාධි සමබොත්ක්ංගය
7. the enlightenment factor of equanimity	ලුපක්බා සමබොත්ක්ංගය
<b>Noble Eightfold Path</b>	ආර්ය අෂේරාංගික මාර්ගය
1. right view	නිවැරදි දැක්ම, සම්මා දිවිධිය
2. right intention	නිවැරදි කල්පනාව, සම්මා සංකල්පය
3. right speech	නිවැරදි වචන, සම්මා වාචා
4. right action	නිවැරදි ක්‍රියාව, සම්මා කම්මන්තය
5. right livelihood	නිවැරදි දිවි පැවැත්ම සම්මා ආශ්චිවය
6. right effort	නිවැරදි විරිය, සම්මා වායාමය
7. right mindfulness	නිවැරදි සිහිය, සම්මා සතිය
8. right concentration	නිවැරදි සමාධිය, සම්මා සමාධිය
<b>Gifts</b>	
<b>Fourteen Types of Gifts to an Individual</b>	ප්‍රද්ගලික දාන [MN 142]
1. to the Tathāgata, accomplished and fully enlightened	සම්මා සම්බුද්ධරජාණන් වහන්සේට
2. to a pacceka-buddha	පසේ බුද්ධරජාණන් වහන්සේට

3. to an arahant disciple of the Tathāgata	රහතන් වහන්සේට
4. to one who is practicing the way to the realization of the fruit of arahantship	අරහත් එලය පිණීස මාර්ගයේ සිටින ග්‍රාවකයාට
5. to a non-returner	අනාගාමී ග්‍රාවකයාට
6. to one who is practicing the way to the realization of the fruit of non-return	අනාගාමී එලය පිණීස මාර්ගයේ සිටින ග්‍රාවකයාට
7. to a once-returner	සකඳාගාමී ග්‍රාවකයාට
8. to one who is practicing the way to the realization of the fruit of once-return	සකඳාගාමී එලය පිණීස මාර්ගයේ සිටින ග්‍රාවකයාට
9. to a stream-enterer	සෝතාපන්න ග්‍රාවකයාට
10. to one who is practicing the way to the realization of the fruit of stream-entry	සෝතාපන්න එලය පිණීස මාර්ගයේ සිටින ග්‍රාවකයාට
11. to one outside the Buddha's path who is free from lust for sensual pleasures	බුදු සසුනෙන් බැහැර කාමයන්හි නොඇලුන කෙනෙකුට
12. to a virtuous ordinary person	සිල්වත් පාථග්රන කෙනෙකුට
13. to an immoral ordinary person	දුස්සීල පාථග්රන කෙනෙකුට
14. to an animal	තිරිසන් සතෙකුට
<b>Seven Gifts to a Group</b>	සංසයා උදෙසා දෙන දාන සාංසික දාන MN142
1. To the community of both monks and nuns headed by the Buddha	බුදුන් ප්‍රමුඛ හික්ෂු-හික්ෂුණී සංසයා උදෙසා
2. To the community of both monks and nuns after the Tathagata has attained final Nibbana	බුදුන් පිරිනිවන් පැ පසු හික්ෂු-හික්ෂුණී සංසයා උදෙසා
3. to a community of monks	හික්ෂු සංසයා උදෙසා
4. to a community of nuns	හික්ෂුණී සංසයා උදෙසා
5. saying: "Appoint so many monks and nuns for me from the community"	සංසයාගෙන් මට මෙපමණ හික්ෂුන් ද හික්ෂුණීන් ද දෙන්න
6. saying: "Appoint so many monks for me from the community"	සංසයාගෙන් මට මෙපමණ හික්ෂුන් දෙන්න
7. saying: "Appoint so many nuns for me from the community"	සංසයාගෙන් මට මෙපමණ හික්ෂුණීන් දෙන්න
<b>Four Ways of Purifying Dana</b>	දානය පිරිසිදුවන ක්‍රම
1. the offering that is purified by the giver, not by the receiver.	දායකයා නිසා පිරිසිදුවන ප්‍රතිග්‍රාහකයා නිසා නොවූ දානය

2. the offering that is purified by the receiver, not by the giver.	ප්‍රතිග්‍රාහකයා නිසා පිරිසිදුවන දායකයා නිසා නොවූ දානය
3. the offering that is purified neither by the giver nor by the receiver.	දායකයා නිසාවත් ප්‍රතිග්‍රාහකයා නිසාවත් පිරිසිදු නොවන දානය
4. the offering that is purified both by the giver and by the receiver.	දායකයාත් ප්‍රතිග්‍රාහකයාත් නිසා පිරිසිදු වන දානය
<b>31 Realms of Existence</b>	
<b>The Formless Worlds</b>	අරුප ලෝක
1. The Sphere of Neither-Perception-nor-Non-Perception	නේවසක්දැකුණාසක්දැයතනය
2. The Sphere of Nothingness	ආකික්ද්වක්දැයතනය
3. The Sphere of Infinite Consciousness	වික්ද්‍යාණක්ද්වායතනය
4. The Sphere of Infinite Space	ආකාසක්දැයතනය
<b>The Form World - The Worlds of the High Divinities</b>	රුප ලෝක - බ්‍රහ්ම ලෝක
<b>The Pure Abodes</b>	සුද්ධාචාර්ය
5. The World of the Highest High Divinities	අකනිටිය බ්‍රහ්ම ලෝකය
6. The World of the Clear-sighted High Divinities	සුද්සේසී බ්‍රහ්ම ලෝකය
7. The World of the Beautiful High Divinities	සුද්සේස බ්‍රහ්ම ලෝකය
8. The World of the Untroubled High Divinities	අතප්ප බ්‍රහ්ම ලෝකය
9. The World of the High Divinities Steadfast	අවිහ බ්‍රහ්ම ලෝකය
10. The Realm of Unconscious Beings	අසක්ද්සත්තාවාසෝ/අසක්ද් තලය/අසක්ද් ලෝකය
11. The World of the High Divinities of Great Fruit	වේහප්ථල බ්‍රහ්ම ලෝකය
<b>The Brahma worlds</b>	බ්‍රහ්ම ලෝක
12. The World of the High Divinities of Refulgent Beauty	සුහකිණේහ බ්‍රහ්ම ලෝකය
13. The World of the High Divinities of Unbounded Beauty	අප්පමාණ සුහ බ්‍රහ්ම ලෝකය
14. The World of the High Divinities of Limited Beauty	පරිත්ත සුහ බ්‍රහ්ම ලෝකය
15. The World of the High Divinities of Streaming Radiance	ආහස්සර බ්‍රහ්ම ලෝකය
16. The World of the High Divinities of	අප්පමාණාහ බ්‍රහ්ම ලෝකය

<b>Unbounded Radiance</b>	
17. The World of the High Divinities of Limited Radiance	පරිත්තාහ බුහ්ම ලෝකය
18. The World of the Great Brahmās	මහාබුහ්ම බුහ්ම ලෝකය
19. The World of the Ministers of Brahmā	බුහ්මපුරේහිත බුහ්ම ලෝකය
20. The World of Brahmā's Retinue	බුහ්මපාරිසජ්ජ බුහ්ම ලෝකය
<b>The Sensuous World - The Worlds of the Gods</b>	කාම ලෝක
21. The World of those Divinities Wielding Power over the Creation of Others	පරනීම්මිතවසවර්තනි දිවා ලෝකය
22. The World of those Divinities Delighting in Creation	නිමමානරත්නි දිවා ලෝකය
23. The World of the Contented Divinities	තුෂිත දිවා ලෝකය
24. The World of Yāma Divinities	යාම දිවා ලෝකය
25. The World of the Thirty-three Divinities	තාවතිංස දිවා ලෝකය
26. The World of the Four Great Kings	චාතුම්මහාරාජික දිවා ලෝකය
27. The World of Human Beings	මනුස්ස ලෝකය
<b>Four Planes of Misery</b>	සතර අපාය
1. hell	නිරය
2. ghost world	ප්‍රේත ලෝකය
3. animal world	තිරිසන් යෝනිය, තිරිසන් ලෝකය
4. asura world	අසුර ලෝකය
<b>Training Rules</b>	
<b>Five Training Rules</b>	ගික්ෂා පද, පන් සිල්, පංච සිලය
1. to abstain from killing beings	සතුන් මැරීමෙන් වැළකීම
2. to abstain from stealing	සොරකමින් වැළකීම
3. to abstain from sexual misconduct	වැරුදි කාම සේවනයෙන් වැළකීම
4. to abstain from false speech	බොරු කීමෙන් වැළකීම
5. to abstain from intoxicating drinks and drugs causing heedlessness.	මත් පැන් හා මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම
<b>Eight Training Rules</b>	අට සිල්
1. I undertake the training rule to abstain from killing beings.	සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි
2. I undertake the training rule to abstain from stealing	සොරකමින් වැළකීම නම් වූ සිල් පදය සමාදන් වෙමි

3. I undertake the training rule to abstain from all sexual activity.	අඛ්ජ්මවාරී හිචිතයෙන් වැළකීම නම වූ සිල් පදය සමාදන් වෙමි
4. I undertake the training rule to abstain from false speech.	බොරු කිහෙන් වැළකීම නම වූ සිල් පදය සමාදන් වෙමි
5. I undertake the training rule to abstain from intoxicating drinks and drugs causing heedlessness.	මත් පැන් හා මත් උච්ච හාචිතයෙන් වැළකීම නම වූ සිල් පදය සමාදන් වෙමි
6. I undertake the training rule to abstain from eating at improper times.	විකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම වූ සිල් පදය සමාදන් වෙමි
7. I undertake the training rule to abstain from dancing, singing, music, shows, wearing garlands, using perfumes, and beautifying with cosmetics.	නැටුම, ගැයුම, වාදන, විකාර දරුණ නැරඹුම්, මල් සුවද විලවුන් දැරීම, විසිනුරු ලෙස සරසීම ආදියෙන් වැළකීම නම වූ සිල් පදය සමාදන් වෙමි
8. I undertake the training rule to abstain from the use of high and comfortable seats and beds.	වටිනා සුබෝපහෝගී ආසන පරිභරණයෙන් වැළකීම නම වූ සිල්පදය සමාදන් වෙමි
<b>Tenth Precept</b>	දස සිලය
10. I undertake the training rule of refraining from accepting gold or money	රන්, රිදී, මිලමුදල් පරිභරණයෙන් වැළකීම නම වූ සිල් පදය සමාදන් වෙමි
<b>Ten Unwholesome Actions</b>	දස අකුසල්
<b>Three Bodily conduct</b>	කායික ක්‍රියා තුන
1. Killing	සතුන් මැරීම
2. Stealing	සොරකම කිරීම
3. Sexual misconduct	වැරදි කාම සේවනය
<b>Four Verbal</b>	වාචික ක්‍රියා හතර
1. False speech	බොරු කීම
2. Divisive speech	කේෂාම කීම
3. Harsh speech	පරුෂ වචන කීම
4. Idle chatter	හිස් වචන කීම
<b>Three Mental</b>	මානසික ක්‍රියා තුන
1. Strong greed	අධික ලෝහය
2. Ill will and hate	තරහ
3. Wrong view	මිත්‍යාදෘශ්ධීය

<b>Misc.</b>	
<b>Five Aggregate of Clinging</b>	පංච උපාදානස්කන්ධය [SN22.22]
1. form aggregate of clinging	රුප උපාදානස්කන්ධය
2. feeling aggregate of clinging	වේදනා උපාදානස්කන්ධය
3. perception aggregate of clinging	සයද්ධි උපාදානස්කන්ධය
4. volitional formations aggregate of clinging	සංඛාර උපාදානස්කන්ධය
5. consciousness aggregate of clinging	විශ්වැකුණ උපාදානස්කන්ධය
<b>Five Aggregates</b>	පංචස්කන්ධය
1. form aggregate	රුප ස්කන්ධය
2. feeling aggregate	වේදනා ස්කන්ධය
3. perception aggregate	සයද්ධි ස්කන්ධය
4. volitional formations aggregate	සංඛාර ස්කන්ධය
5. consciousness aggregate	විශ්වැකුණ ස්කන්ධය
<b>Four Elements</b>	ධාතු, සතරමහා දාතු
1. earth element	පයවි දාතු, පොලොව දාතු
2. water element	ආපෝ දාතු
3. heat element	තේපෝ දාතු, රස්නය දාතු
4. air element	වායෝ දාතු
<b>Ten Fetters</b>	දිස සංයෝගන
1. identity view	සක්කාය දිටයීය
2. doubt	විවිකිව්‍යාව, සැකය
3. distorted grasp of rules and vows	වැරදි සිල ව්‍යත
4. sensual desire	කාම රාග
5. ill will	ව්‍යාපාද
6. lust for form,	රුප රාග
7. lust for the formless	අරුප රාග
8. conceit	මාන්නය
9. restlessness	උද්ධවිවය
10. ignorance	අවිද්‍යාව
<b>Five Hindrances</b>	නීවරණ
1. sensual desire	කාමාගාව
2. ill will	ව්‍යාපාදය

3. dullness and sleepiness	ලින හැකිලන බව නිදිමත, නිදිබර ගතිය
4. restlessness and remorse	ලුද්ධ්‍යාච්‍ය කුකුස්, පසුතැවීම
5. doubt	විවික්වීම, සැකය
<b>Six Classes of Feeling</b>	විදීම හය
1. feeling born of eye-contact, 2. feeling born of ear-contact, 3. feeling born of nose-contact, 4. feeling born of tongue-contact, 5. feeling born of body-contact, 6. feeling born of mind-contact.	ඇසේ ස්ථෑපිතයෙන් හටගන්නා විදීම කණේ ස්ථෑපිතයෙන් හටගන්නා විදීම නාසයේ ස්ථෑපිතයෙන් හටගන්නා විදීම දිවේ ස්ථෑපිතයෙන් හටගන්නා විදීම කයේ ස්ථෑපිතයෙන් හටගන්නා විදීම මනසේ ස්ථෑපිතයෙන් හටගන්නා විදීම
<b>Dependent Origination</b>	පටිවිව සමුෂ්ඨාදය, හේතුපල දහම
1. ignorance	අවිද්‍යාව
2. formations	සංස්කාර
3. consciousness	වියුත්තාණය, දැනීම
4. mentality and materiality	නාම රූප
5. six sense faculties	ආයතන හය
6. contact	ස්ථෑපිතය
7. feeling	වේදනාව
8. craving	තණ්ඩාව
9. clinging	බැඳීයාම, උපාදානය
10. arranging of kamma	හවය, විපාක පිණිස කරීම සකස්වීම
11. birth	ඉපදීම, උපන
12. aging	ඡරාවට පත්වීම, දිරායාම, වයසට යාම
13. death	මරණය